

- වේගයෙන් කියවමු. ජය ලබමු. කියවූ වැඩි දිගින් “තරු” දමමු.

❖ පලතුරු පෝෂ්‍යදායකයි.

❖ කියවීම හොඳ පුරුද්දකි.

❖ ගස්වැල් රැක ගනිමු.

❖ ගිරවා අඹ කයි.

❖ පරිසරය පිරිසිදුව තබා ගනිමු.

❖ සමනල රංචු පියාඹති.

❖ අම්මා අපට ආදරෙයි.

